


බරුම විග්‍රහය



මෙය නවසීලුන්තයේ වික්ලන්සි නුවර
අති පුරුෂ හන්තේ පිනාලංකාර සේවාමීන්වහන්සේ විසින්
සි ලංකාරාම විනාර්ස්පානයේ භාවනා වැඩ සටහනකදී
සිදුකරන ලද ධර්ම සාකච්ඡාවකි.



ධරම සාකච්ඡාව තුළින් විස්තරවෙන ධම් කරුණු

සැම දෙනාටම තෙරුවන් සරණයේ...!

පින්වන්නි, වෙනඟා අපි මේ වෙලාවට සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ ටරම සාකච්ඡාවක්. අද අපි (general discussion) සාමාන්‍ය සාකච්ඡාවක් කරමු. ටරමය පුරුදු කරනාකාට අපිට ඇති වෙන්නා වූ පහසුකම්, ටරමය පුරුදු කරගෙන යනාකාට අපේ හිත වැඩි යන තැන්, සහ පසුගාමී වෙන තැන් පිළිබඳව අපිට තෝරුම් ගන්න සාකච්ඡාවක් කරන එක භෞදි. ඒවා අපිට තෝරුම් ගන්න යිනැ, අපි ඒවා ගැන දැනගෙන තිබෙන්න යින. මේ ඉස්සර වෙලා අපි බොහෝම ගැඹුරු ටරම පරාපවල, ටරම කරුණු ගැන මනසින් සක්මක් කළා. මේ පින්වන් සැම දෙනාටම තිබෙන්නා වූ දහම් ප්‍රශ්න ඉදිරිපත් කරලා, ඒ ප්‍රශ්නන් එක්ක ටරම සාකච්ඡාවකට පිටිසේන්න අපි මේ කාලය ගොඳා ගනිමු. යම් කිසි දෙයක් ලියා දක්වන්න අවශ්‍යයිනම් එක අපි ලියා දක්වනවා, ලියා පෙන්නවා. යමක් රුපයකින් පෙන්නා දෙන කොට බොහෝ වෙලාවට 80% පමණ තෝරුම් ගන්න ප්‍රශ්නවන් වෙනවා. එමනිසා දැන් මේ පින්වතුන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන්ට ප්‍රශ්නවන්.

ප්‍රශ්නය - ස්වාමි න්වහන්ස හිත දුවන වෙලාවට කොයි විදියටද එක හසුරුවාගන්න ප්‍රශ්නවන් වෙන්නේ?

පිළිතර - හිත දුවන එක හසුරුවාගන්න ක්‍රම ගොඩක් තිබෙනවා. එකක් තමයි අපි අරමුණක් අරගෙන හාවනාවක් කරනවා. අපි අනාපානසත් හාවනාව හරි, මෙත්ම හාවනාව හරි යම්කිසි හාවනාවක් කරනවා. ඒ හිත හසුරුවා ගන්ට එක විදියක්.

අනින් එක තමයි හිත දුවලා අපිට කරදර කරන කොට අපි කර්මය කරම එලය පිළිබඳ හැඳිමකින් එය මෙනෙහි කරනවා. මට යම් කිසි දෙයක් ලැබෙන්න තිබෙනවා නම් එක මට බැහැර කරන්න බැ. එක බුදුරජාණන්වහන්සේන් පිළිගන්ත දෙයක්. එක නිසා ඒ කාරණය මම පිළිගන්න යිනැ. සමහර වෙලාවට අහලා ඇති, දැකලා ඇති, හිරගෙදර ඉන්න හිර කාරණය ඔහු තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඒ ය ලැබුණ දේ, තිබෙන දේ බාර අරගෙන ඉන්නවා. හිර ගෙදර ඇතුළේ යම් දෙයක් තිබෙනවා නම් කරනවා. තැන්නම් පාඩුවේ ඉන්නවා කියලා අපි අහලා තිබෙනවා.

ඇත්තටම අපේ හිත දුවන්නේ දැනට තිබෙන දේ පිළිගන්න බැරි කම නිසා නො. ඒ කියන්නේ මම අත් විදින දේ ගැන මට හිතෙනවා ‘මෙක හොඳ නෑ’ මෙකෙන් මම අයින් වෙන්න ඕනෑ’ කියලා. ‘මම මේ අත් විදින දේ මට ගැලපෙන්නේ නෑ, මගේ ඒවිතියට ගැලපෙන්නේ නෑ, මම හිටපු හැටියට ගැලපෙන්නේ නෑ, මම පතන හැටියට ගැලපෙන්නේ නෑ,’ මම කොහොම හරි මේක වෙනස් කරන්න ඕනෑ’ කියලා මහන්සියක් දරනවා ඒ මතුවෙලා තිබෙන තත්ත්වයෙන් අයින් වෙන්න. නමුත් අපේ හිතපු තරම් ලේසියෙන් ඒක අයින් වෙන්නේ නෑ. එනකාට ඒක හිතට කරදරයක් වෙනවා, වෙදනාවක් වෙනවා. එයින් හිතට ද්වීඨයක් පහළ වෙනවා. එට වඩා හොඳයි ඒ තිබෙන දේ බාර ගන්න එක. ඒක නිසා ‘කමක් නෑ ඔහෝ තිබිවාවේ’ කියලා ඒ තත්ත්වය සිහියෙන් බාර ගන්නවා.

ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස බාර ගන්නවා කියන්නේ මොකද්ද?

පිළිතුර - බාර ගන්නවා කියන්නේ ‘එක අයින් වේවා’ කියලා පතන්නේ නෑ. බලෙන් අයින් කරගන්න උත්සාහ කරන්නෙත් නෑ. ‘තිබේවා’ කියලා පතන්නෙත් නෑ. තිබෙන දේ ඔහෝ තිබෙන්න ඇරලා තික. සිහිය පවත්වාගෙන ඉන්නවා. ඇත්තටම හිතලා බලන්න, ඇය අපේ යම් කිසි අත් විදින දේකින් අයින් වෙන්න මහන්සි ගන්නේ? ඒකට අපේ අකමැති නිසානේ. අප තුළ යම් කිසි ස්වභාවයක් මතු උතාම අපේ ඒකට අකුමති වෙනවා. අකුමති හින්දු හැම වේලේම පතන්නේ ඒකෙන් අයින් වෙන්න හරි, ඒක තල්පු කරලා අයින් කරන්න හරි. නමුත් අපිට ඒක හිතපු තරම් ලේසියෙන් අයින් කරන්නත් බැ. අපේ ඒවිතය, අපේ හිත එතැනින් අහකට ගන්නන් බැ. ඒක නිසා ‘කමක් නෑ ඔහෝ මහෝ තිබුණාවේ’ කියලා ඒක අයින් කරන්න පතන්නෙත් නෑ. ඒකෙන් වෙනස් වෙන්න කියලා හිතන්නෙත් නෑ. ඔහෝ තිබෙන එකක් තිබිවාවේ කියලා ඒම ගැන සිහියෙන් ඉන්නවා. නමුත් ඒක අත් විදින්න පිළිගන්නේ නෑ. අත් විද දුකක් හදාගන්ව යන්නේ නෑ.

ප්‍රශ්නය - සිතුවිල්ලක්ද?

පිළිතුර - සිතුවිල්ලක් හරි, තමන්ට අත් විදින්නට තිබෙන වෙනත් දෙයක් හරි, ඉදිරිපත් වෙන මොනවා හරි දෙයක්. ඒකට අකමැති වෙලා ඒකත් එක්ක

හිතින් රණ්ඩු වෙන්න යනකාට තමයි ඒකම ප්‍රග්‍රහයක් වෙන්නේ. ජීවතයේ එහෙම දේවල් සිද්ධ වෙනවා.

අනිත් කාරණය තමයි, අපේ ජීවතිය පරණ වෙනවා. ජීවතිය පරණ වෙන්න පරණ වෙන්න අපේ තුරුවක් තිබෙනවා, දැනට තිබෙන් සහ අන්විදින දේවල් අතිතයට සමාන කරලා බලන ඒක. ඉස්සර ‘මම මෙහෙමයි හිටියේ. මම භෞදට දුවලා පැනලා, කාලා බිලා, නාලා නටලා භෞදට ඇවිදලා හිටිය කෙනෙක්. මගේ නැදුයේ හිටියා, භෞද යාථටො හිටියා’ කියලා හැම වේලාවේම දේවල් අතිතයට සම්බන්ධ කරලා, අතිතයට සම කරලා බලනවා. නමුත් දන් ඒ ගතිය, ඒ තත්ත්වය නෑ. ආන්න ඒ විදියට අතිතයට සමකරලා බලමින් දුක් වෙනවා. ඒක ඉතින්, මම ඒ කාලයේ එහෙම හිටියා නමුත් මම දැන් වෙනස්. දන් ඉන්න අය අපිට අයින් කරනවා. අපිට ගොට්ට එකකට යන්තම වැටුනොත්ත් අපේ මූණු කැල්ල, පින්තුර කැල්ල crop කරලා අයින් කරලා අනවා. ඒක අපි බාර ගන්න ඕනෑ. පොඩි කාලට ලමයි ලපටි ඇවිල්ලා අපේ කරේ එල්ලනවා. ලමයි වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? අපි ගිහිල්ලා අල්ල ගන්න ගියන් අතහැරලා දුවනවා. ඒක තමයි ලමයින්ගේ ස්වභාවය.

එක කාලයක් තිබෙනවා හැම කෙනාම වාගේ අපිට පිළිගන්නවා. ඒ කාලට අපිට පිළිගැනීම, welcome එක භෞදට තිබෙනවා. Invitation හරියට තිබෙනවා. අපිට දකින කොට අඟුරවල් වහන ඒවා, අපිට reject කරන ඒවා එන්නේ පස්සේ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඒකේ නිසා අපි ඒ විදිය බාර ගන්න ඕනෑ. ඒක assume කරන්න ඕනෑ.

මට ඉංග්‍රීසි ගුරුවරයෙක් මෙහෙම කථාවක් කිවිවා. ඒ ගුරුවරයා කැලුණියේ සිල් ගන්න යනවා. ඉස්සර එයට ආරාධනා ලැබේලා තිබෙනවා ගෙවල් වලට ශිහින් ලමයින්ට tuition දෙන්න සහ පාති පවත්වන්න. ඒ කාලේ එයාට කනාකරලා තිබෙන්නේ ‘සර’ කියලා. නමුත් දන් එයාට කියන්නේ ‘මැන්ටලේ’ කියලාපු. නමුත් එයා ඒ ගැන අම්හාම වෙන්නේ නෑ. ඒ ගැන worry වෙන්නේ නෑ. එයා ඒ ගැන හිතපු විදිය බලන්න. එයා දන්නවා වයසන් එක්ක එයාට පිළිගන්න විදිය ඒකයි කියලා. එයාට එහෙම කනාකරන අය මහඟ වයසේ ඉන්න අය නොමෙයි. ඒකයි ඒ අය එයාට එහෙම කියන්නේ. ඒ කියන අයටත් ඩික, ඔය තත්ත්වය අනිවාර්යයෙන්ම ද්විසක එනවා. එතකොට තමයි ඒ ගොල්ලන්ට ඒක දැනෙන්නේ.

තව ස්වභාවයක් තිබෙනවා මෙහෙම. ඒක දෙම්විපියන්ට තිබෙන්නේ. විවාහ ජීවිතයන් එක්ක දෙම්විපියන්ට එනවා යම්කිසි අධිකාරීමය බලයක්. යම් කිසි authority එකක් ඇති වෙනවා. ඒ authority එක, නිකම් ස්වභාවයෙනුන් එනවා, නීතිමය වගයෙන් legally ත් එනවා. ඒ තමයි, දු දරුවන් වෙනුවෙන්, ගෙදර දොර සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගැහලුලිකයා හැවියට ඒක ඇති වෙනවා. ස්වාමියා වෙනුවෙන් කටයුතු කිරීමට භාර්යාවට යම් බලයක් authority එකක් එනවා. ඒ authority එකත් එක්ක අපේ හිතේ වැඩිනවා අමුතු මාන්නයක්. රිට පස්සේ ‘මට පුළුවන්’ කියන ඒ බලය ඇතිවෙනවා. රිට පස්සේ ලමයි ලපටි භද්‍යනකාට ඉස්කෝලේ ගෙනියන්න ඕනෑ, ඒ වෙනුවෙන් වග කියන්න ඕනෑ. සමහර විට තමන්ගේ දරුවා වෙනුවෙන් වගේම තමන්ගේ යහළවන්ගේ දරුවන් වෙනුවෙනුත් යම් කිසි වගකීමක් ද්‍රව්‍යකට දෙකකට හරි දරන්න එනවා. ඔය විදියට ලමයි ලපටි හැදෙන්නේ, පවුලේ අනෙක් අය වැඩිකරන්නේ තමන්ගේ අධිකාර බලය යටතේ සි. එතකාට අපේ හිතේ මහා බල පුළුවන් කාර කමක් ඇතිවෙනවා. ඔය විදියට අපේ මූලිකත්වය යටතේ දරුවේ වැඩිලා කියලා, ඉගෙන ගෙන කියාගෙන, විවාහ වෙලා ඒ අය අපිට අත හැරලා යනවා. එතකාට වෙන්නේ අපේ අර authority එක අප ලහ එහෙම ම තිබෙනවා, තමුන් ඒකට යටත් වෙන්න කෙනෙක්, අපි කියන දේවල් අහන්ට කෙනෙක් නැති වෙලා යනවා. දත් අපි කියන ඒවා අල්පු ගෙදර එක්කෙනා අහන්නෙත් නෑ. සමහර වෙලාවට අපි කියන ඒවා, ගෙදර ඉන්න බල්ලා බල්ලා අහන්නෙත් නෑ. එතකාට හිතෙනවා ‘මොනවාද මේ අපිට උනේ’ කියලා.

එතකාට අපි හරියට අර Pension තියපු රාළහාම් කෙනෙක් වගේ කියලත් කියනවා. ඒ කියන්නේ, රාළහාම්ගේ කේටිඵක තියෙන කාලේ එයා පාරේ යනකාට මිනිස්සු එයාට රාළහාම් කියලා කථා කරනවා. ඒ කෙනාට කේටි එක, ඒ බලය නැති වෙනකාට කටයුරුවත් ගණන් ගන්නේ නෑ. වැඩි හිටි දෙම්විපියන්ට තික හරියට තිබෙනවා. ඒක නිසා හැම එක්කෙනාම හිතන්න ඕනෑ, අපේ මේ තිබෙන මක්කාම දේවල් වික කාලයකට විතරයි කියලා. අපේ යටතේ යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම්, වැඩ කරනවා නම්, අපිට ඇති වෙනවා, ඒ පිළිබඳ මාන්නයක්, මාන්නයේ රහක්. ඒ රස අපි අන් විදිනවා. ‘මේ කියන හැවියට තමයි මේවා කෙරෙන්නේ, ස්වාමියා හෝ භාර්යාව මල කියන හැවියට තමයි කටයුතු කරන්නේ. මගේ authority එක යටතේ තමයි ඒ අය ඉන්නේ’ කියලා මාන්න මූලික විත්ත ආස්වාදනීය ගතියක් ඇතිවෙනවා. ඒක නිසා හැම වෙළාවේම ඒකත් එකත් එකත් ඉන්නවා.

නමුත් ඒක සාපේක්ෂයයි. කවුරුහරි කෙනෙක් ඒකට යටත් වෙන්න ඉන්න තාක් කල් පමණය ඒක නිබෙන්නේ. අපි තේරුම් අරගන්ව ඕනෑ, අපේ ජීවිතයට යම් ද්‍රිසං මේ විදියට වෙනවා කියලා. දැන් කාල් සමහර අයට ඔක වැඩිපුර නිබෙනවා. සේතුව, human rights කියලා එකක් නියෙනවානේ. ඒකත් එකකි විභිංග ආවේ. මෙහේ ලමයි in New Zealand අවුරුදු දහඅවක් විස්සක් වෙන කොට දෙමළවියන්ගෙන් අයින්වෙලා යනවා. ලංකාව ඉන්දියාව වගේ රට වල්වල ඔක වෙනස්. ලංකාවේ නිබෙන්නේ extended families කියන සාමූහික පවුල් වානාවරණයක්. ලංකාවේ නම් ගෙදර ඉන්න තමන්ගේ ප්‍රමාදයක් ඇතකට ගියාම, මගේ බලය පවත්වන්න අඩු තරමේ අයියලාගේ අක්කලාගේ පොඩි දරුවෙශ් හරි ඉන්නවා. අඩු ගාන් වැඩිව පලට ඉන්න කෙනෙක් හරි භායා ගන්න පුළුවන්. මෙහේ එහෙම නැනේ.

මෙන්න මෙහෙම කවියක් නිබෙනවා. කුමති නම් ලියාගන්න.

ගණන්කාරකම් හසිය තියෙන	කම්
නමුව්කාරකම් නිලය තියෙන	කම්
අභංකාරකම් සල්ලි තියෙන	කම්
මෙම ඔක්කොම කම් මෙමලාවෙන් යන	කම්

මෙම කියන දේ හරි නො. මෙහෙම ඒවා නිබෙනවා. ඒක නිසා මෙවා මෙහෙහි කරන්න ඕනෑ. ගිහි ජීවිතයයි පැවිදි ජීවිතයයි කියන්නේ වෙනස් වූ ජීවත කුම දෙකක්. ගිහි ජීවිතය පරණ වෙන්න පරණ වෙන්න වැඩි හිටි ගතියක් ඇතිවෙනවා. නමුත් ඒත් එකකම තමන්ව cancel විමත් වැඩි වෙනවා. පැවිදි ජීවිතය එහෙම නොවයි. මුලින් හරුම cancel විදියටයි තියන්නේ. කිසිම කෙනෙක් පොඩි හාමුදුරුවරු වැඩිය ගණන් ගන්නේ නැ. අනයකට ගියන් කොලටරක් තමයි අහුවෙන්නේ, ලැබෙන්නේ. සමහර වෙලාවට දාන් පොඩි හාමුදුරුවරුන්ට දාන් බෙදානත් අමතක වෙනවා. ඉතින් ඉල්ලගන්නත් බැනේ. පොඩි හාමුදුරුවරුන්ගේ ජීවිතය එහෙමයි. වතක් පිළිවෙතක් හැඳියට, අතු ගාන්න කියලා තැනක් හමුබ උනත් බල්ලෝ කැත කරපු ජරා පැන්තක් තමයි හමුබ වෙන්නේ. කවුරුහරි කෙනෙක් මොනවා හරි අඩුවක් පාඩුවක් කරලා ගියන් ‘පොඩි හාමුදුරුවෝ’ තමයි ඔතන හිටියේ’ කියලා කියනවා, ඒකත් ඒ account එකම වැළෙනවා. මුදුරජාණන් වහන්සේගේ කාලයේ රාජුල හාමුදුරුවන්ට එහෙම උනා නො. නමුත් හිමිනමක් වැඩි හිටි වෙන්න වැඩි හිටි වෙන්න ගක්තියන් වැඩි වෙනවා, පිළිගැනීමත් වැඩි වෙනවා.

පොඩී භාමුදුරුවරුන්ට භොඳට දානය වලදන්න පූජ්‍යවන්. කැමැත්තත් තිබෙනවා. නමුත් ඒ භාමුදුරුවරුන්ට හමුබ වෙනවා අඩුයි. ලෙසු භාමුදුරුවරුන්ට එහෙමට වලදන්න බැං, එක්කෝ සිනි අමාරුව. නැත්තම cholesterol ප්‍රශ්නයක්. නමුත් වැඩි වැඩියෙන් හමුබ වෙනවා. ඒ වුනාට, පොඩී භාමුදුරුවන්ට ලෙඛ මොකක්වන් නැ, නමුත් හමුබවෙන්නේ නැ. එහෙම දේවල් තිබෙනවා. අපිත් ආවේ ඒ පාරේ තමයි. ඒ නිසා මම භොඳට ඒ ගැන දන්නවා. ඒක නිසා දානයක් දෙනකාට සාමුහිකව හිතන්න ඕනෑ.

අතින් එක තමයි සල්ලි වලටත් ඔහොම වෙනවා. ඒක මම දැනගත්තේ දඹුදිව යනකාට. රුපියල් දහයේ කොලයක් කුරකිලා කුරකිලා හිහැනන්ගේ අත්වලට යනවා. රට පස්සේ වංචා කාරයන්ගේ අත්වලට, කපවින්ගේ අත්වලට, ධනවතුන්ගේ අත්වලට, ගුද්ධාවන්තයන්ගේ අත්වලට යනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා කොහොම හරි සික දඹුදිව යනකාට අපේ කට්ටියගේ අතට එනවා. ඒ සල්ලිකොල හරිම අප්පන්නයි. අතින් අතට ගිහිල්ලා කුණු ගැවිලා. ඉතින් අපේ අය ඒ අප්පන්න කොල එපා කියලා වෙන කොල ඉල්ලනවා. ඉතින් සල්ලි කොලේ වටිනාකම එකමයි. නමුත් ඒ කොල පරණවෙලා. ඒකයි ඒ අය වෙන කොල ඉල්ලන්නේ. ඒක අපිට විතරක් නොවයි. කොවිවර වටිනා දෙයක් හැටියට සැලකුවත් සල්ලි කොලේත් පරණ උනාට පස්සේ ඔය විදියයි. වටිනාකම පමණක්ම නොවයි ඒක පිළිගත්න look එකකුත් තිබෙන්න ඕනෑ.

ඉතින් ඔන්න එහෙම තමයි අපේ දුවන හිත මෙල්ල කරගන්නේ. මේ විදියට හිතන එකත් ජීවිතයට වටිනවා.

ප්‍රශ්නය - ස්වාමින් වහන්ස අපි භාවනා කරනකාට, අපේ හිත කළබලෙන් වංචා ලෙස වැඩ කරනකාට ඒ ලහක භාවනා කරන කෙනෙකුවත් ඒ ගතිය බෙස්වෙනවා කියලා මම කථාවක ඇපුවා. එහෙම වෙනවද ස්වාමින්වහන්ස?

පිළිතුර - ඒ ගතිය විශේෂයෙන් සූත්‍රයක කියලත් නැ, නොකියත් නැ කියලා කියන්න පූජ්‍යවන්. සික මෙහෙම තේරුම ගන්න පූජ්‍යවන්. තමන්ගේ හිතේන් තිබෙන්නා වූ ගක්තියට අනුව තමයි තමන්ට බල පැම ඇතිවෙන්නේ. අප දුමක් තිබෙන තැනකට යනවා. ඒ දුම තිබෙන තැනට ගියාම අපිට මොකද වෙන්නේ? එකක් තමයි කදුළු එනවා. දුම ගඳ එනවා. ඒක දුමේ තිබෙන බලපැමක්. අපි මළ ගෙදරකට යනවා. ඒ මළ ගෙදර අපේ නුත් කෙනෙකුගේත් නොවයි. ඉතින් ඇදුරුම කමට අපි යන කාට, ඒ ගෙදර කට්ටිය අඩන්න

පටන් ගන්නවා. මලගෙවල් වලට යන සමහර අයට ඒ ගතිය තිබෙනවා. විශේෂීත විශේෂීත කටුවිය එනකාට අඩනවා රේලුහට අයිමත් නවතිනවා. දත් අපි එතනට ගිහිල්ලා ඉන්නකාට ඒ ගොල්ලෝ අඩනකාට අපිටත් කදුලක් දෙකක් එනවා. අපිට කිසීම සම්බන්ධයකත් නෑ. ඒ වූනාට ඒ අඩන අයගේ සේෂකය හෙමිහිට අපිට බෝවෙනවා. එහෙම වෙන්නේ ඒ ගොල්ලන්ගේ හිතේ තිබෙන ගතිය අපිටත් බලපාපු නිසා. ඒ කියන්නේ ඒකෙන් මිදි ඉන්න තරම් හයියක් අපේ හිතේ හැදිලා නෑ.

එච්චේ අපි හිතමු, මය music වගේ දේවල් තිබෙන තැනකට යනවා කියලා. එතුනට ගියාම, අලියන් අඩිය තියන්නේ අමුතු තාලයකට නො. අලියා ලොකුසි, මහ බරසාරසි. බෙර ගහන මනුස්සයා පොචිසි. නමුත් ඒ බෙර හඩට, නලා හඩට අලියා අඩියන් තියන්නේ අමුතු තාලයකට සි. සමහර මිනිස්සුත් ඉන්නේ කකුලෙන් පොලාවට තටුව කර කර. ඒ ගතිය ගබදයෙන් හරි බෝවෙනවා. හිනහ වෙන කොටත් ඒ වගේ. ඒ වගේ පිරියක් අතර යම්කිසි බලවත් කෙලෙස් ආදිය තිබෙනවා නම්, ඒවා තමන්ට බලපාන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා අසෙවනා ව බාලානා කියලා. බාලයන් ආගුය කරන්න එපා කිවිවේ ඒ ගොල්ලන්ගේ දේවල් අපිට හෙමිහිට කාන්දු වෙලා කාන්දු වෙලා එනවා, ඒක නිසකි. එයා මහ ඉන්නකාට එයා ආගුය කරනකාට එයාගේ තිබෙන්නා වූ හැඩ පුරුෂම් එයාගේ තිබෙන ගමන බිමන අපිට පුරුදු වෙනවා.

එ වාගේම, group එහෙක ඔක්කොම එක හිත නියාගෙන භාවනා කරනකාට ඔක්කොමේ ගක්තිය වැඩි නිසා අන්නොනා වගයෙන් ඔවුනොවුන්ට ඒ ගක්තිය බලපානවා. භාවනාව වැඩෙන ගතියකුත් තිබෙනවා.

ප්‍රශ්නය - එතකාට ස්වාමීන් වහන්ස හිත ගොදුට සමාධිගත කරගෙන භාවනා කරන කෙනෙකුට තව කෙනෙක් තොසන් පුන් භාවයෙන් ඉන්නවා දැනුනොත් එයාට මෙමත් කලොන් ඒක බලපානවද?

පිළිතර - ඔව් එතකාට බලපානවා. එහෙම වෙන්ට නම්, තමන්ගේ හිත තැමවෙලේම හයියට තිබෙන්න ඕනෑම භැමවෙලේම ගොදු හිතක් සෞමා හිතක් බලවත් හිතක් තිබෙන එක්කොනා තමයි අපි කිටවුකර ගන්න ඕනෑම එතකාට එයාගේ තිබෙන ගක්තිය අපිට එනකාට අපිටත් ගොදු හැඳුමක් එනවා මේ දේ කරන්න ඕනෑම කියලා. ඒක නිසා තමයි ප්‍රශ්නතානක්ව සෙවනා කියලා කියන්නේ. ඔය හිර ගෙවල් වල ඉන්න බොහෝ අය කියන්නේ ‘මට

ආගුරයට හමුබ වෙවිව අය හොඳ අය නොවෙයි, ඒක නිසා තමයි මගේ ඒවිනිය මේ විදියට නරක් උනේ' කියලා. ඒක නිසා බුදුරජාණන්වහන්සේ කළුෂාණමිනු ආගුරය හරියට වර්ණනා කළා. ඒවාගේම තමයි පාපකාරී අසත්පුරුෂයන්ගේ ආගුරය ඉතාම භයානක දෙයක් හැටියට නින්දා කළා. ඒක බුදුරජාණන්වහන්සේ නුවණීන් දැකලා තිබෙනවා. මේවන් ඒවිතයේ කටයුතු කරගැනීමේදී ප්‍රයෝගනවත් වෙනවා.

ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස අපි රුපයක් දකින්නේ, අපිට ගදක් දැනෙන්නේ, සද්දයක් ඇඟන්නේ විපාකයක්ම නිසාද?

පිළිතර - ගෝවර අරමුණු දැන ගන්නා සිත විපාකයක් හැටියට එනවා. නමුත් හැම සිතක්ම විපාකයක් වෙන්නේ නෑ. භේතුව හිතලා බලන්න, ඇසට රුපයක් හමුවෙන්නේ දකින්නේ විපාකයක් වශයෙන් නම්, කනට ගබඳයක් ඇඟන්නේ විපාකයක් වශයෙන් නම්, නාසයට දිවට ගරීරයට අභාල අරමුණ ඉදිරිපත් වෙන්නේ විපාකයක් හැටියට නම්, ඒ විපාකය ඉදිරිපත් කරන්න යම් කිසේ විදියකට රේට කළින් අවස්ථාවකදී, ඒ විපාකය හදාලා දෙන භේතු හිත සකස් වෙලා තිබෙන්න ඕනෑ. විපාකයක් හැටියට හිතක් මතුවෙනවා නම් ඒ විපාක හැටියට මතුවෙන්නා වූ සිත් සකස් කිරීමට භේතුවත් හිතක්ම විය යුතුයි. ඒක හැඳුයි ඒ වෙලාවේ එකක් නොවෙයි. රේට කළියෙන් පහල වූ සකස් වූ හිතක්. ඒක කුසල් සිතක් හෝ අකුසල් සිතක් වෙන්ට ඕනෑ. ඒ කුසල හෝ අකුසල හිතක බලය නිසා තමයි මේ විපාක සිත පහල වෙන්නේ.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස ද්වේශය ආපු ගමන්ද විපාකයක් වෙන්නේ?

පිළිතර - නෑ, ද්වේශය සිත කියන්නේ කරම සිතක්, කරමයක් හදන සිතක්. ද්වේශය හැදිවිව සිත, ලෝහය හැදිවිව සිත, මෝහය හැදිවිව සිත කියලා කියන්නේ කරම සකස් වෙන සිත්. විපාක සිත් කියලා කියන්නේ කරම හදන සිත් නොවෙයි. කරමයක විපාකය හැටියට එලදෙන හිත.

ප්‍රශ්නය - ඒක නවත්වන්න ප්‍රාග්‍රූහන්ද?

පිළිතර - ඒක නවත්වන්න කවදා හර නිවන් දකින්න ඕනෑ. රහන් භාවයට පත්වෙන්ට ඕනෑ. නිවන්දී තමයි ඕක නවත්වන්න ප්‍රාග්‍රූහන් වෙන්නේ. රහන් වෙවිව ගමන්ම කරම රස් වෙන එක නවත්තිවා.

අපි හැම වෙලාවෙම අරමුණු වලට ප්‍රතිචාර දක්වනවා, ඒ ප්‍රතිචාර දක්වනවා කියන්නේ කර්ම සහස් කරනවා කියන එකයි.

ප්‍රශ්නය - එතැනදී ස්වාමීන්වහන්ස යෝනිසේ මනසිකාරයෙන් ඉදාලා ඒක භරියට අවබෝධ කරගන්නායි?

පිළිතර - දැන් බලන්න, යෝනිසේ මනසිකාරයෙන් ඉන්නවා කියලා කියන්නේ යථාර්ථය බලන්න හිත හඳුගන්නවා කියන එකනේ. යථාර්ථය දකින්න හිත භදාගන්න කොට වෙන්නේ කුසල් හිතක් ගැදෙනවා. යෝනිසේ මනසිකාරය කියලා කියන්නේ සිහියයි තුවනයි. එතැනදී ඒ කුසල් සිත භාද්‍ර හොඳ pure original බලවත් කුසල් සිතක් වෙනවා. කුසල් සිත් වල තිබෙනවා එක එක මට්ටම්. අරමුණට අනුව හිතේ ගැදෙන්නා වූ ධර්ම ස්වභාව වලට, වෙතසික වලට අනුව කුසල් සිත අඩු වැඩි වෙනවා.

අපි හිතමු, අපි කර්මය සහ කර්ම එලය විස්වාස කරගෙනම අසරණ මනුස්සයෙකුට උදව්වක් උපකාරයක් කිරීම, මලක් පහනක් පුජා කිරීම වගේම වැඩි හිටියකුට ගරු කිරීම ආදී දේවල් කරනවා කියලා. එහෙම කළාම, එක සාමාන්‍යයයි. එකත් කුසල් සිතක් තමයි. ගැබැයි ර්ට වඩා බලවත් වෙනවා, මම මේ වැඩිහිටියාට ගරු කිරීමේදී පහළ වූ හිත දකිනවානම්. මලක් පහනක් පුජා කරන්න යනකොට පහළ වෙන හිත දකිනවානම්. ‘එ හිත කුසල් සිතක්, ඒ හිතේ පහළ වෙන්නා වූ ධර්ම ස්වභාවය මෙහෙමයි’ කියලා ඒ හිතේ තිබෙන ලක්ෂණ, ඒ සිතේ තිබෙන ධර්ම ස්වභාවය හොඳට බලනවා. ඒ බලනකොට එකත් කුසල් සිතක් තමයි. නමුත් මේ කුසල් සිත අර මලක් පහනක් පුජා කරනකොට පහළ උන කුසල් සිතට වඩා හරිම බලවත් එකක්. ගේතුව, පළවෙනි සිතේ මතුපිට තිබෙන්නා වූ කරුණු කාරණා විකක් සෙකක් සෙකක් පෙනෙන තමයි ත්‍රියාව සිද්ධ වෙන්නේ. ගැබැයි දෙවෙනි සිතෙන් කරන්නේ හිතේ තිබෙන්නා වූ ත්‍රි ත්‍රියාකාර ස්වභාවය, mechanism එක බලන එකයි. අපිට කරගන්ට බැරින් එකමයි. එකට යෝනිසේ මනසිකාරය කියලා කියනවා. සිහියෙන් තුවනීන් බලනවා කියලා කියනවා. එක තමයි හොඳම දේ.

තවත් එකක් තිබෙනවා, අපේ හිත සැපයකට යටත් වෙලා ඉන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වීම ත්‍රියා දුකක් ආවෙන් කොහොමද එක හසුරුවා ගන්නේ කියන එක අමතක වෙලා යනවා. අපි ලේකයේ තිබෙන දේවල් විකක් එකකාපු කරගෙන සතුවෙන් තටුලා කියලා, කැම කාල බිලා, වට්සිවාවේ

ගිහිල්ලා හැම වෙලෙල්ම පහසුවෙන් සතුවින් ඉන්න හිත පුරුදු කරනවා. ඒක පුරුදු වෙනවා වගේම අපිට විශේෂ කාරණයක් අමතක වෙලා යනවා. ඒ තමයි යම්කිසි විදියකින් අපිට දුකක් ආවාත් ඒක handle කරන්නේ කොහොමද කියන එක. මේ වගේ හොඳව සන්නේසයෙන් සතුවින් මූලාවෙන් හිටපු එක්කෙනාට පොඩි මාකක් හරි දුකක් ඇති උනාත් ඒක හරි අමාරුයි පාලනය කරගන්ව, control කරගන්ව. අඩලා වැලුපිලා ගොඩික් මහන්සිවෙලා තමයි ඒක නැති කරගන්නේ. දැන් බලන්න, ඒ දුකේම ඉන්න එක්කෙනාට ඒවා දැකලා දැකලම, ඒක තමයි ස්වභාවය කියලා තෝරුම ගැනීමට පුළුවන්.

එකකන් කියන්නේ නැ දුක් විදින්න බුරු වෙන්න කියලා. නමුත් කියන්නේ යම්කිසි සැපයක් ආවහම ඒකට යටත් උනා කියන්නේ දුකක් ආවාත් handle කරගන්න බැ කියන එකයි. ඒක නිසා සැපයක් එනකොට සිහියෙන් තුවණීන් දකින්න, එනකොට දුකක් එනකොටත් සිහියෙන් දකින්න පුළුවන් වෙනවා. එනකොට හොඳ අවබෝධයක් ගැනෙනවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස සඳාං තිබෙන්නේ හිත් වලද?

ප්‍රශ්නර - මෙහෙම හිතන්න, දැන් කෙනෙක් ටෙවතායක් දෙස බලාගෙන ඉන්නවා. ඇත්තටම එය මේ ටෙවතාය කියන අරමුණ දකින්නේ හිතෙන්. නමුත් හිතට කෙලින්ම අරමුණට යන්න බැ. ඒක නිසා හිත අරමුණට යුම සඳහා ඇස පාවිච්ච කරනවා. ඇහැ හරහා තමයි හිත අරමුණ වෙතට යන්නේ. නමුත් හිත නැතිව ඇසෙන් පමණක් බලන්නන් බැ. අපි හිතමු, මෙයා විනාඩි පහක් මේ ටෙවතාය දෙස බලාගෙන ඉන්නවා. එනකොට මේ විදියට ගොඩික් සිත් වැල් හෙවත් විත්ත විෂි පහල වෙනවා. මේ සිත් වැල් වල මද්දහැවක තිබෙනවා ජවන් සිත් කියලා සිත් වර්ගයක්. ඒ ඇසින් දකින අරමුණ හොඳවම හිතට දැනෙන්නේ පෙනෙන්නේ අඩුවෙන්නේ මේ ජවන් සිත් වලටයි. එක සිත් ජේලියක ජවන් සිත් 7 ක් තිබෙනවා. මේ ටෙවතාය දැන ගැනීම පිණිස එයාගේ සිත් මේ වගේ ජවන් සිත් සහිත වූ සිත් ජේලි රාජියක් ඇතිවෙනවා. ඒ කාරණය රුපයක උපකාරයෙන් මේ විදියට තෝරුම ගන්ව පුළුවන්.



මේ කෙනා විනාඩි පහක් මේ ටෙවතාය දෙස බලාගෙන විත්ත එම් පහල කරනවා.



මෙම කාරණය භොඳව පරෙස්සමෙන් තේරුම ගන්න. මෙම සිත් වලට නම් දෙකක් දෙනවා. මෙයා වෙතුයය නම් වූ අරමුණ දැන ගන්නේ ඇයෙන් නිසා ඇස මූල් කරගෙන මෙම සිත් වලට නමක් දෙනවා. එවාට වක්බු විජේඝ්‍යාණ කියලා කියනවා. අරමුණ සළකාගෙනත් නමක් දෙනවා. එවිට ඒ සිත් වලට වෙතුයය දකින සිත් කියල කියනවා.

දැන් මෙහෙමත් හිතන්න. එක්තරා නගරයක නැගෙනහිර පැන්තට දොරක් තිබෙනවා. මෙම නැගෙනහිර දොරටුවෙන් ගිහිල්ලා යායුතු ගමක් තිබෙනවා. ඒ ගමට කියනවා (අපි කියමු) මහරගම කියලා. එතකොට මෙම දොරටුව නම් දෙකකින් හඳුන්වනවා. නගරයේ නැගෙනහිරින් තිබෙන දොරටුව නිසා, දිසාවට සාජේක්ෂව, ඒකට කියනවා ‘නැගෙනහිර දොරටුව’ කියලා. ඒ නැගෙනහිර දොරටුවෙන් ගිහිල්ලා මහරගම කියන ගමට යන නිසා (ගමට සාජේක්ෂව) කියනවා ‘මහරගම යන දොරටුව’ කියලා.



මෙම විදියට එක එක දේවල් නම් කරනකොට, එසේ නම කිරීමේ ක්‍රම තිබෙනවා. දැන් අපි ජවන් සිත් ගැන බලමු. දැන් තම තමන්ගේ හිතින් හිතා ගන්න, සිත් පේළියක සිත් 17 ක් තිබෙනවා කියලා. නමුත් මෙතැන අදාළා පෙන්නන්නේ ජවන් සිත් 7 පමණයි. ඒ සිතේ ප්‍රජාව යෙදෙනවා.



මේ ජවන් සිත් ඇතුලේ නිබෙනවා වෙතසික කියලා ජාතියක්. ‘වෙතසික’ වෙනයි, ‘සිත්’ වෙනයි. මේ වෙතසික ධර්ම ඇතිවෙන්නේ, නිබෙන්නේ හිත නිසා. හිත නැත්තම වෙතසික ධර්ම වලට මතුවෙලා එන්න බැ. අපි කසායක් තදන කොට ඒ කසායට ගස්වල පොතු මල් කොළ දළ මුල් ගෙඩි වගේ ගෙබික් දේවල් ආනවා. එතකොට ඒ පොතුවල සාරය, මුල් වල සාරය, කදේ සාරය, මලේ සාරය, ගෙඩිවල සාරය, කොළ වල දළවල ආදි මේ හැම එකේම සාරය, ඔක්කොම නිබෙන්නේ වතුරට මිශ්‍රවෙලා. දැන් මේක් වතුරද ප්‍රධාන? බෙහෙන් ද ප්‍රධාන? ප්‍රමාණයෙන් ප්‍රධාන දේ තමයි වතුර. ඒ කියන්නේ වතුර ගතිය වැඩියි. බෙහෙන් ගතිය අඩුයි. මේක භාඳට තේරුම් ගන්න. ප්‍රමාණයෙන් නම් කසායේ බෙහෙන් ගතිය අඩුයි වතුර ගතිය වැඩියි. එතකොට අපි වතුර බොත්තා කියලද බොන්නේ? බෙහෙත් බොත්තා කියලද බොන්නේ? ඒක බොත වෙලාවට බොත කාරණයේදී බෙහෙන් වලට ප්‍රධානත්වය දෙනවා. බෙහෙන් වලට ප්‍රධානත්වය දිලා වතුර බොත්තා. බෙහෙන් බොන්න බැ. වතුර තමයි බොන්නේ. නමුත් ඒකට නමක් ආනවා බෙහෙන් කියලා. හේතුව, ඒ වතුරට බෙහෙන් මිශ්‍රවෙලා නිබෙන නිසා. නමුත් ඇත්තටම බොන්නේ වතුර. වතුර වල බලය නොවයි ඇහට ලැබෙන්නේ, බෙහෙන් වල බලය, බෙහෙන් වල ඉණය. ඒක නිසා අපි කරන්නේ එකක්, සිද්ධ වෙන්නේ වෙන එකක්. අපි නිකං වතුර බිවිවොත් ඒක බෙහෙන් නැ. බලය නිබෙන්නේ බෙහෙන් වල.

මේ සිත්වල නිබෙන්නේ අරමුණ දැන ගන්නා ගනී ශක්තිය පමණයි. මේ හිතේ නිබෙන්නා වූ කොටසටම වෙත්තාය ඇතුලේ නිබෙන දේවල් වැඩිපුර දැන ගන්න බැ. ඒකට අවශ්‍යයයි ‘ප්‍රජාව’. ප්‍රජාව නිබෙන්නේ හිත ඇතුලේ. ප්‍රජාව කියලා කියන්නේ හිත තුළ නිබෙන වෙතසිකයන්ගෙන් එකක්. සමහර හිත් නිබෙනවා ‘හිත’ වගයෙන් භරි බලවත්. සමහර හිත් නිබෙනවා එහි පවතින ‘ප්‍රජාව’ වගයෙන් බලවත්. ‘හිත’ බලවත් වූ සිත්වල ප්‍රජාව ඒ තරම් වැඩිලා නෑ. පොඩි දුවේලි පොඩිඩික් වගේ ප්‍රජාව පොඩිඩි නිබෙන්නේ. භරියට අර 70 දසකයේ ඉස්කෝල වල දුන්න කිරී තේ වගයි. 70 දසකයේ ආණ්ඩුවක් නිවුණා. ඒ කාලේ අපිට ඉස්කෝලන් කිරී තේ දුන්නා. ඒකක කිරී රහ තේරුම් ගන්නන් බැ වතුර වගේ. යන්තම නමට කිරී විකක් නිබෙනවා. ඒවගේ සමහර හිත්වල යූණ ගතිය ඩිගක් නිබෙනවා, නමුත් ඒක වැඩික් නෑ. ඒවගේ අවස්ථාවල සිත ප්‍රජාව ප්‍රධානයි. සමහර සිත් නිබෙනවා ප්‍රජාව ප්‍රධානයි.

මුදුරජාණන්ට වහන්සේට පහල වෙන සින්වල ‘ප්‍රජාව’ ප්‍රධානයි. පාලග්ජන අයගේ බොහෝ වෙළාවට ‘හිත’ ප්‍රධානයි, මේහය වැඩියි. මුදුරජාණන්ට වහන්සේගේ සින් හැම වෙළාවේම ‘ප්‍රජාව’ ප්‍රධාන වෙළයි කියාත්මක වෙන්නේ.



ඇදාණ සම්පූද්‍යත්ත වශයෙන් කුසල විත්ත වීමියක් පහලවෙන කොට, මේ ජවන් සින් හත තුළම ප්‍රජාව නිබෙනවා. මේ සින්වල නිබෙන ප්‍රජාව වැඩි නියා අපි කියනවා නුවනින් දකිනවා කියලා = ප්‍රජාවෙන් දකිනවා කියලා. ඒ වෙළාවේදී අපි ‘හිත’ අමතක කරලා ප්‍රජාවට මූල්‍යෙන් දිලා කනා කරනවා. නමුත් ප්‍රජාව නිබෙන්නේ හිනේ.

දැන් මේ හින්වල නිබෙන ප්‍රජාවෙන් දකින්නේ මොනවද? කියලා අපි හිතලා බලමු.

(1) ‘දුක්කේ ඇදාණය’.



මේ ඇදාණයට ජේන්නේ දුක් නිසා මේකට කියනවා ‘දුක්කේ ඇදාණය’ කියලා.

(2) ‘සමුදෙය ඇදාණය’



රේලහට වෙන සින් විකක් පහළ වෙනවා. ඒ සින් වලත් තිබෙනවා ප්‍රජාව. ඒ සින් වලින් දකිනවා දුකට ගෙනුව. ඒක නිසා ඒ ගෙනුව දකින ප්‍රජාව සහිත සින් වලට කියනවා ‘හේතුව දකින නුවණ’ හෙවත් ‘සමූද්‍ය ස්‍යාණය’ කියලා.

දැන් මේ සින්වලට නම ලැබුණේ ඒවායෙන් අරමුණු වෙන දේට අනුවයි. රේලහට තවත් සින් ජේලියක් පහළ වෙනවා.

(3) ‘නිරෝධේ ස්‍යාණය’



රේලහට තවත් සින් පෙළක් පහළ වෙනවා. ඒ සින් වලත් තිබෙනවා ප්‍රජාව. ඒ සින් වලින් නිවන දකිනවා. ඒක නිසා ඒ නිවන දකින ප්‍රජාව සහිත සින් වලට කියනවා නිරෝධේ ස්‍යාණය කියලා.

(4) ‘මාරග ස්‍යාණය’



රේලහට තවත් ප්‍රජාව සහිත සින් පෙළක් පහළ වෙනවා. ඒ සින් වලින් දකිනවා දුකෙන් මිදෙන මාරගය. ඒක නිසා ඒ මාරගය දකින ප්‍රජාව සහිත සින් වලට කියනවා මාරග ස්‍යාණය කියලා.

මේ සින් වලට මේ විදියට නම ලැබුණේ ඒවාට ජේන දේවල් වලට, දැනෙන දේවල් වලට අනුවයි. දැන් නොයෙක් වර්ගයේ ඇඳුම් තිබෙනවා. උදා: සිල්ක් ඇඳුම් - කපු ඇඳුම් (cotton) - වුල් ඇඳුම් (wool) වශයෙන්. මේ ඇඳුම් වලට නම වැට්ලා තිබෙන්නේ ඒවාට පාවිච්ච කරලා තිබෙන material එක නිසා.

තව ඇඳුම් ජාතියක් තිබෙනවා කාන්තා ඇඳුම් - පිරිම් ඇඳුම් - ලමා ඇඳුම් කියලා. මේ ඇඳුම් වලට නම වැට්ලා තිබෙන්නේ අදින එක්කෙනා මුල්

කරගෙනයි. නැත්තම ඇඳුම් ඇඳුම් සි. කාන්තා ඇඳුම් - පිරිම් ඇඳුම් - ලමා ඇඳුම් කියලා නම වැට්ලා තිබෙන්නේ අදින කෙනා මුල් කරගෙනයි. ඒවගේ අපි සමහර දේවල්වලට එලය මුල් කරගෙන නමක් අනව. Wedding cake කියලා කේක් ජාතියක් තිබෙනවා. ඒ කේක් එකට නම දැමීමේ wedding එකක් මුල් කරගෙන. ආන්ත ඒවගේම තමයි සමහර සින් නම් කරනවා ඒ සින්වලට පෙනෙන දේට, දෙනෙන දේට අනුව.

දැන් මේ විශ්වයේ ගොඩික් දේවල් තිබෙනවා. දැන ගන්න ගොඩික් මාත්‍රකා තිබෙනවා. ඒ දැන ගන්න දේවල්, කුස්සියෙන් පටන් ගත්තාම ගෙදර මිදුල වන්ත - පිටිය ඇල දාල, රිට පස්සේ ගාගාවල් ගොඩ නැහිලි ආදි වශයෙන් ඔය විදියට විකාශනය වෙලා පැතිරිලා යනවා. රිට පස්සේ මේ දැනුම මහ පොලොව ඉර භදු තාරකා වශයෙන් විශාල ප්‍රමාණයේ වස්තු වලට විකාශනය වෙලා යනවා. යම් කිසි කෙනෙකුට ඒ ඒ වස්තුව පිළිබඳව දැන ගන්නා දැනුම යම් යම් ප්‍රමාණයට තිබෙනවාද ඒකට අනුව තමයි එයාට නමක් යොදන්නේ. එලය මුල් කරගෙන තම් ආනවා. දැන් විද්‍යාඥයක් ඉන්නවා. ඒ විද්‍යාඥයාට කියනවා තාරකා විද්‍යාඥයා කියලා. එයාට එහෙම තාරකා විද්‍යාඥයා කියලා නම් ලැබූතෙස් එයා ඉගෙන ගෙන තිබෙන විෂය මුල් කරගෙන. වෙදාය විශ්පෘදු වරුන්ටන් වෙන වෙනම නම් තිබෙනවා. ගාරිරක අංග ඕක්කොම පිළිබඳව දන්නවා නම් සරවාග කියලා කියනවා. දත් සම්බන්ධයෙන් විශ්පෘදු දැනුමක් ඇත්තම dentist කියලා කියනවා.

සමහර වෙළුවට නුවන ලැබෙන විදිය සූජය පහලවෙන විදිය අනුවත් නම් කරනවා. බණ ඇසීම නිසා ලැබෙන නුවනට බණ ඇසීමේ නුවන කියලා කියනවා. භාවනා කිරීම නිසා එන නුවනට භාවනා කිරීම නිසා එන නුවන ‘භාවනාමය සූජය’ කියලා නම් කරනවා. ඇසීමන් ලැබෙන සූජයට ‘ප්‍රතමය සූජය’ කියලා කියනවා. වින්තනය නිසා ඇතිවෙන නුවනට ‘වින්තාමය සූජය’ කියලා සූජ හඳුන්වනවා.

ප්‍රග්නය - ස්වාමීන්වහන්ස සිතයි සූජයයි දෙක තැමවෙල්ම එකටද පහළ වෙන්නෝ?

පිළිතර - ඔව්, අනිවාරයයෙන්ම. සින හරියට කසාය එකක් විගේ. අවශ්‍ය සියලුම දේම මේ සින් ගැබිවෙලා තිබෙන්නේ. එයින් එකක් දෙකක් ප්‍රධාන වෙනවා. සමහර කසාය තිබෙනවා හරිම පැණි රහයි. සමහර වෙලාවට කසාය තිබෙනවා තින්ත රහයි. සමහර ඒවා තිබෙනවා අමුල් රහයි. ඒකන් කියන්නේ

නැ අනිත් ඒවා නැ කියලා. ඒ වගේ කුසල් සිතක මේ සිතයි සූජාණයයි දෙකම එකටයි පහල වෙන්නේ.

මහන්මයක් - ස්වාමීන්වහන්ස මම තේරුම අරගෙන හිටියේ විස්දේශාණය කියලා කියන්නේ ඒ වෙලාවේ ඇතිවෙන හිත කියලා.

ස්වාමීන්වහන්සේ - ඔවුන් හිටියේ විස්දේශාණයයි දෙකම එකයි. අවස්ථාවේ භැවියට කරණ ක්‍රියාවේ භැවියට වෙනම කතාකරනවා. හිතක් නැතුව ප්‍රජාවට විතරක් පහල වෙන්න බැ. ප්‍රජාව සිත එක්කමයි සිත තුළමයි පහල වෙන්නේ. වතුර එක්කම තමයි කසාය එක් බෙහෙත් වික පෙවෙන්නේ.

සමහර අවස්ථාවල සිත ප්‍රබල වෙනවා. වක්මු විස්දේශාණය සෝත විස්දේශාණ වගේ සිත් වල ‘හිත’ ප්‍රබලයි. නමුත් කුසල ජවන් සිත් වල ‘ප්‍රජාව’ ප්‍රබලයි. විදරුණා ඇාන වලත් ‘ප්‍රජාව’ ප්‍රබලයි. පාථිග්‍රන අයගේ නම් ගොඩක් වෙලාවට හිත ප්‍රබලයි. අනිත් එක තමයි අපිට වැඩිපුර තිබෙන්නේ මුලාව. ඒ වෙලාවට ලෝහය හො ද්වේගය හෝ මෝහය ප්‍රබල වෙනවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස ජවන් සිත් පෙළක ප්‍රතිඵලයක් වශයෙන් එක්කාසු වෙලා එන ගොන්නාක් වගේ එකක්ද ඒ සූජාණය? දැන් අපි හිතමු මහා කරුණා සමාජත්ති සූජාණය කියන සූජාණය බුදුරජාණන්වහන්සේ ලබා ගන්නවා. එතකොට ඒ කරුණ සම්බන්ධයෙන් තිබෙනදේ හොයලා බලනවා ප්‍රජාවෙන්. එතකොට ඒ ජවන් සිත් වල එක්කාසුවක ප්‍රතිඵලයක්ද?

ප්‍රිලිතුර - දැන් මේ අපි කරා කරන්නේ බුදුරජාණන්වහන්සේගේ සූජාණ සම්බන්ධයෙන්. අපිට ඇති වෙන්නා වූ ප්‍රජාවයි බුදුරජාණන් වහන්සේගේ, රහතන්වහන්සේලාගේ, සෝචාන් සකාංචාගාමී අනාගාමී ආරයන් වහන්සේලාගේ සිත්වල ඇති ප්‍රජාවයි ගක්නින්ගේ වශයෙන් වෙනස් වෙනවා.

අපි පාථිග්‍රන කෙනෙක් ගැන හිතමු. එයාට පහලවෙන එක ජවන් සිතක වෙතයික ධර්ම ගොන්නාක් තිබෙනවා. ඒ වෙතයික ධර්ම වල පාථිග්‍රනයාගේ නිසා වෙනසක් තිබෙනවා. එයාගේ සිතේ මෝහය වැඩියි. අනිත් එක තමයි රාග ද්වේගන් වැඩියි. ඒ වගේම, වෙතනාවන් තිබෙනවා. එක නිසා මේ පාථිග්‍රනයාගේ හිතේ කර්ම එක්කාසු වෙනවා. මොය හිතන්නේ මොනවාද, කියන්නේ කරන්නේ මොනවාද, ඒ අනුව භැම වෙල්ම හිතේ කර්ම එක්කාසු වෙනවා.



මෙ පාඨෝරුන පුද්ගලයාගේ රහන් සිතේ වෙනතාව සහිත ගෙවනයික යිටුම ගෞන්නක් නිබෙනවා. මේ සිතේ ලඟ්ඡය වැඩියි, එවෙශම රාග අද්ස වැඩියි. භැං ට්‍රැංල්ම කරම එකතු කරනවා.

දැන් මේ පාඨෝරුනයා මේ සිද්ධිය පිළිබඳව කළකිරීලා ද්‍රව්‍යක රහන් වෙනවා. රහන් උනාට පස්සේ ඒ රහතන්වහන්සේගේ සිතේ ‘ලෝහ’ ‘දේශ’ ‘මෝහ’ ඇත්වෙන්නේ නෑ. ඒ වෙනුවට ‘ප්‍රජාව’ නිබෙනවා. ‘අලෝහය’ නිබෙනවා ‘අදේශය’ නිබෙනවා.



මෙ රහතන්වහන්සේගේ සිතේ ‘ප්‍රජාව’ ‘අලෝහය’ සහ ‘අදේශය’ නිබෙනවා. ඒවෙන්ම ඒ සිතේ තිබෙන ‘වෙනතාප’ කරම රස කරන්නේ නෑ.

අපි හිතමු රහතන්වහන්සේට මනුස්සයෙක් දකින්ට ලැබෙනවා කියලා. රහතන්වහන්සේ ඒ මනුස්සයෙයාට දකින විට මූල්‍ය වෙන්නේ ප්‍රජාව. එනෙකාට කම් රසවීමට ක්ෂේත්‍ර කරපු නිසා කරම රසවෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ සත්වයෙක් දිහා කරුණාවෙන් බලනවා. නමුත් පින්සිද්ධ වෙන්නේ නෑ. කරම රස වෙන්නේ නෑ.

රහතන්වහන්සේ මනුස්සයෙක් දෙස බලන විට කරම යුත් ලෙනු ලෙනු නෑ. ඒ සිත් දැක්මෙම ත්‍රියාප ප්‍රමුණක් සිදුකරන ත්‍රියාප ප්‍රමුණයි.



නමුත් පාඨෝරුන කෙනෙක් මනුස්සයෙක් දෙස බලන විට කරම රස වෙනවා.



පාඨෝරු මනුස්සයා

පාර්ශ්‍යනයන්ට පහළවෙන සින් සමහර වෙලාවට කුසල් වෙනවා, සමහර වෙලාවට අකුසල් වෙනවා. ඒක නිසා මෙවාට කියනවා කරම සින් කියලා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස පාර්ශ්‍යන කෙනාට ප්‍රජාව පහළ වෙනවා නම් කොහොමද ඒක වෙන්නේ?

පිළිතුර - පාර්ශ්‍යනයාටන් ප්‍රජාව පහළ වෙනවා, නමුත් ඒ ප්‍රජාව රහතන්වහන්සේලාගේ වගේ pure ගතියක් නෑ. භැම වෙලේම කෙලෙස් වශයෙන් අඩු පාඩු දුරවලකම සහිතවයි ඇතිවෙන්නේ. කෙලෙස් Cloudy ගතිය වැඩියි. දෙයක් හරියටම පෙන්නේ නෑ. රහතන්වහන්සේලා ගේ සින් වල හරියට telescopic ගතිය සහ microscopic ගතිය තියෙනවා. Telescopic කියන්නේ දුර නිබෙන දේ හරියට ලං කරලා දැක ගන්නවා. Microscopic කියන්නේ පූංවී දේ ලොකු කරලා හොඳට පැහැදිලිව දැක බලා ගන්නවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස ඒ පාර්ශ්‍යන කෙනා යෝඛිසේ මනසිකාරයෙන් මොකක් හරි දෙයක් හොඳට දකිනවා නම් ඒක ජාතයක් නේද? එතකෙට කොහොමද ඒක විස්තර කරන්නේ?

පිළිතුර - ඒක විස්තර කරලා දැනගන්කේ මෙහෙමයි. යෝඛිසේ මනසිකාරය නිසා එය තුළ රාග ද්‍රේස මෝහ අයින් වෙන්න අයින් වෙන්න, අපි අර microscope එකකින් යම් කිසි දෙයක් දෙස zoom කරමින් බලනවා වගේ, enlarge කරමින් focus කරමින් හොඳට බලනවා වගේ වැඩික් වෙනවා. එයාගේ මානසික වැඩ සවහන ඒක. එයාට යම්කිසි මටටමකට enlarge කරගන්න, මතුකරගන්න පූංවන් උනොන් ඒ මටටමට එයාට ප්‍රජාව ඇතිවෙනවා, කාරණය හොඳට පැහැදිලිව දැනෙනවා පෙනෙනවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස සෝමනාස්ස සහගත සාරුණ සම්පූරුක්ත අසංඛ්‍යාරික සින් ඇතිවෙන්නේ කොහොමද?

පිළිතුර - මේ කෙනා භාවනා කරනකෙට සාරුණ සම්පූරුක්ත සින් පහළ වෙනවා. සාරුණ සම්පූරුක්තය කියලා කියන්නේ ඒ සිත්වල ප්‍රජාව යෙදෙනවා කියන එකයි. ඒ හිතේ සතුව නිබෙනවා. එතකෙට කියනවා සෝමනාස්ස සහගතයි කියලා. අසංඛ්‍යාරික කියලා කියන්නේ ඒ සින් මන්දගාමී නෑ, හොඳට energy ගතිය තියෙනවා කියලා. ඒක නිසා භාවනා කරන කොට මෙහෙම

සිතක් පහළ වෙනවා කියන එක අපි ‘යෝනිසේ මනසිකාරය’ කියලා වෙනත් නමකින් කියනවා.

මෙම කුල ක්‍රියාත්මක වෙන ධර්මය එකයි. එය ප්‍රකාශ කරන විදිය වෙනස්. බුදුරජාණන්වහන්සේ එක ධර්ම කාජ්ච්චයක්, පෘථිග්චන සමාජයේ ධර්මය කැමති හිත් වලට ඉදිරිපත් කරන්නේ එක එක වෙන වලින්. එක එක පද වලින්. හේතුව, සමහර ඒවා කර්ම කාරකයි. සමහර ඒවා කතා කාරකයි. සමහර මිනිස්සු කැමතියි කර්ම කාරක වවන වලට. සමහරු කතා කාරක වවන වලට කැමතියි. ‘ස්වාමීන්වහන්සේලා ධර්ම දේශනා කරනවා’ කියලා කිවිවාම සමහරු ඒ ප්‍රකාශන විදියට කැමතියි. නමුත් සමහරු කැමතියි ඒ අදහස්ම එන ‘ස්වාමීන්වහන්සේලා විසින් ධර්මය දේශනා කරනු ලැබේ’ කියලා කියනවා. නමුත් දෙකේම අදහස එකයි. ඒවගේ බුදුරජාණන්වහන්සේගේ දේශනා විලාසය සමහර වෙලාවට කතාකාරක විදියට උපමාවක් ගලපලා දේශනා කරනවා. සමහර වෙලාවට ගමේ තිබෙන සිද්ධියක් මූල් කරගෙන දේශනා කරනවා. කොහොම හරි කියලා දෙන්නේ එකම දේ. ඉදිරිපත් කරන උපමාවන් සහ භාජා විදිය වෙනස් වෙනවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස තැන්හාවෙන් උපාදන කරලා කෙකින්ම ‘ඡාතිය’ ඇතිවෙනවා කියලා කියන්නේ නැතුව ‘හවයක්’ එතැනුට සම්බන්ධ කළේ කොහොමද?

පිළිතුර - මෙක පැව්චසමුජජාදයට සම්බන්ධ ප්‍රශ්නයක්.

හවය කියලා කියන්නේ සිදු වෙනවා, ඇතිවෙනවා කියන එකයි.

හවතු සතිත මංගල = සියලු මංගලා ධර්ම සිදු වෙවා!

හවන්තු නො = සිදු වෙන්වා!


මෙම වවනයේ අර්ථය තේරුම ගැනීමට මෙම වවන ගැනන් හිතලා බලන එක.

එතකාට ‘හව’ කියන එක් මූලික අර්ථය ‘සිදුවෙනවා’ කියන එකයි. මෙම තමයි වවනයේ සාමාන්‍ය සරල අර්ථය. නමුත් ‘හවය’ කියන වවනය ධර්මයට කරන කොට එහි අර්ථය මේ වහා ගැඹුරකට යනවා. මෙතැනැද කියුවෙන්නේ යම කිසි බලයක් සිද්ධ වෙනවා, ගක්තියක් රස් වෙනවා, යම කිසි බලයක් එකතුකරන සිදුවීමක් සිද්ධ වෙනවා, කියන එකයි. තවත් තැනක මෙහෙම කිහුවෙනවා. අනාගතයේදී යම කිසි ක්‍රියාවක් සිදු වෙන්න, වර්තමානයේදී යම බලයක්, ගක්තියක් ඇතිවෙනවාට කියනවා ‘හවය ඇතිවෙනවා’ කියලා. මෙම

කියාව තුළ රස් වෙන ඒ ගක්තියට කියනවා කරම රස් වෙනවා කියලා. එතැනු රස් වූ ගක්තියට අනුව තමයි ඉදිරියේදී ප්‍රතිඵලය එන්නේ.

අපි මෙහෙම සිතමු. දැන් අපි සිලින්බරයකට ලාම්පු තෙල් දානවා. එතකොට ඒක ඇතුලේ ලාම්පු තෙල් store උතා. ලාම්පු තෙල් වලින් කරන්න පුළුවන් වැඩ කොටසක් තිබෙනවා. ලාම්පුතෙල් stock කරම ඒකෙන් petrol වලින් කරන වැඩ කරන්න බැ. නැත්තම අපි සිලින්බරයකට දානවා පොල්තෙල්. පොල්තෙල් කියන්නෙන් තෙල් ජාතියක්. ඒවායෙනුත් සිලින්බරය භාදුව පිරුණා. නමුත් ඒකෙන් කරන්න පුළුවන් කම තිබෙන්නේ පොල් තෙල් වලින් කරන්න පුළුවන් කාර්ය භාර්යක් පමණයි. තවත් සිලින්බරයකට අපි gas පුරවනවා. Gas දුම්මාම කරන්න පුළුවන් වෙන්නේ ගින්දර පත්තුකරන්න. ඉන්දනයක් වශයෙන් පාවිච් කරන්ව පුළුවන්. පොල්තෙල් නිසා ආහාර හඳුගන්න පුළුවන් ගතිය තිබෙනවා. නමුත් ලාම්පුතෙල් වලින් කරගන්න වෙනත් දේවල් තිබෙනවා.

මේ හටය කියන එකත් ඔය වගෙයි. ඒ හැඳිවිව වින්ත බලය, වින්ත ගක්තිය පාවිච් කරන්න පුළුවන් පුදුසු තැන් තිබෙනවා. ඒවාගෙන් ඉදිරිපත් කරන විශේෂ එලයන් තිබෙනවා. සමහර ගක්ති පාවිච් කරන්න පුළුවන් රුප ලෝකයේ පමණයි. සමහර ගක්ති කියාත්මක වෙන්නේ, පාවිච් කරන්න පුළුවන්, කාම ලෝකයේ පමණයි. සමහර ගක්ති තිබෙනවා, ඒවා පාවිච් කරන්න පුළුවන් අරුප ලෝකයේ පමණයි.



අපිට මේ වගේ සකස් වෙවිව හට හෙවත් ගක්ති ප්‍රමාණයේ මහා විශාල load එකක් තිබෙනවා. අපි මෙම්ත් හාවනාව කරනකොට හරි, විද්‍රෝහනා හාවනාව

කරනකාට හරි, කුසල් විකක් රස් වෙනවා. කර්ම නම් වූ හව සකස් වෙනවා. ඒ හව සකස් වෙන වේලාවේම තීරණය වෙනවා ඒවා කොයි හරියේද ප්‍රතිඵල දීම් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් අපිට රුපාවචර බ්‍රහ්මලෝකයේ පහළ වෙන්න පුළුවන් කර්ම store වෙලා තිබෙන්නේ. ඒ උනාට දැන් අපි කරන්නේ වෙන වැඩික් නේ. ඒවගේම අපි කාම ලෝකයේ ඉපදිලා කාම ලෝකයේ සම්පත් විධින්න පුළුවන් ‘හව’ හඳුගෙනයි තිබෙන්නේ. අපි උදේ පාන්දර නැගිට් වෙලේ ඉදන්ම කරන්නේ හව හදන එක නේ.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස මැරෙන වෙලාවට ‘හව’ වෙලා තියෙන හොඳ එකක් ගන්නේ කොහොමද?

පිළිතුර - වර්තමානයේ මෙහේ පුරුදු කරන කොට ආසේවනය වෙලා එතැනට තිකීම්ම එනවා. මරණය සිද්ධ වෙන එතැනට ගිහිල්ලා ‘මම හොඳ එකක් ගන්න ඕනෑ’ කියලා තෝරලා එහෙම ගන්න බැ. මෙහෙදී පුරුදු කරපු එක තමයි එතැනදී ඉදිරිපත් වෙලා එන්නේ. ඒ නිසා අපි හැම වේලාවේම මහන්සි ගන්න ඕනෑ කුසල ආරම්මණයක ඉන්න, කුසල ආරම්මණයක නිත පවත්වන්න. එතකාට එක මරණාසන්න වෙලාවට පෙරලිලා ඒවි.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස පුරුදු කරනවා කියන්නේ මොකක්ද?

පිළිතුර - මේ කරන්නේ පුරුදු කරන එක තමයි. සිල් සමාදන් වෙනවා. බණ අභනවා. ධම් සාකච්ඡා කරනවා. මේ ඕක්කොශගෙන්ම කරන්නේ පුරුදු කරන එක තමයි. කුසල් වඩ්වන එකම පුරුදු කිරීමක් වෙනවා.

ප්‍රශ්නය - ස්වාමීන් වහන්ස, කෙනෙක් සෝඩාන් වෙනකාට හවගමන සීමා වෙනවා නේද?

පිළිතුර - සෝඩාන් මාර්ගයේ විශේෂන්වයක් තමයි එක. අපි සංසාරයේ හව ගොඩික් හදලා තිබෙනවා. අපිට එක එක තැන් වලට, එක එක් උප්පත්ති හවවලට යන්ට ‘කර්ම හව’ කියන විකට තිබෙනවා. දැන් ඔය කාගේ හරි පරස් එකක් ඇදලා බලන්න කොළ. එහෙම සාක්ෂුවක් ඇදලා බැලුවම එකේ තිබෙනවා පරණ බස් විකට, ස්විෂ් විකට, ඒ වගේම එකේ සල්ලි තැනි credit card එකක් තිබෙනවා. සෙරප්පු දෙකක් ගත්තා නම් ඒ බිල තිබෙනවා. කෘෂිකම ගිහිල්ලා ඇපල් විකක් ගත්තා නම් ඒ තුන්වුවන් තිබෙනවා. ඔය වගේ ගොඩික් දේවල් ඒ පරස් එක් තිබෙනවා. ඒ වගේ අපේ

හිතන් අවුස්සලා බැඳුවාම සිය වගේ එකතු කරගන්ත, හඳුගන්ත කරම ගොඩක්, හදපු විකට ගොඩක් තිබෙනවා.

අපි හිතාගෙන ඉන්නේ නම වාතුර්මහාරාජීකය හරහා එකන් පාස් කරලා තවිතිසාව පැත්තව යන්න. ඒ උනාට මේ විකට වල ඒ තරම් බලයක් හසියක් නෑ. ඒ තරම් දුර යන්න බැ. පොඩි සොව්වමයි තිබෙන්නේ. සමහර වෙළාවට අපි හිතාගෙන ඉන්නේ දුටුගැමුණු රේපුරුවෝ ඉන්න, අනාථියේඩික සිටුතුමා ඉන්න, තුසිත දිවාලෝකය පැත්තේ ගියෙන් නම භාඳය කියලා. නමුත් එහේ යන්න මේ විකට හසිය මදි, බලවත් නෑ. එකට ගොඩක් පි. කරන්න ඕනෑ. කුසල් වඩන්න ඕනෑ. එකටයි පුරුදු කරනවා කියලා කියන්නේ.

සේවාන් වෙනකාට වෙන්නේ, භාඳ හරි නරක හරි හැම පැත්තවම යන්න හැදිලා තිබෙන ඒ කම් විකට විශාල ප්‍රමාණයක් cancel වෙනවා. ලක්ෂ කෝට ගණන් කරමය නම වූ විකට වලින් හව හතකට පමණක් ගමන සීමා වෙනවා. දුගති ගාමි තොටෙන ඉතා සුළු හව ප්‍රමාණයක් පමණයි ඉතුරු වෙන්නේ. අනිත් ඔක්කොම අවලංගු වෙනවා.

ප්‍රශ්නය - ස්වාමීන්වහන්ස දුක්ඛ කියන පාලි වචනය තේරුම කරලා දෙන්න පුළුවන්ද?

පිළිතර - භැම වචනයක්ම හැදෙන්න මූල ගධියක් තිබෙනවා. අම්මා කියලා හැදෙන්න ඉස්සරවෙලාම එන වචනය තමයි ‘ම’. ඒවගේ සඳ්දයට අනුකූලව තමයි වචන උප්පන්තිය සිද්ධ වෙන්නේ.

පාලි භාජාමේ ව්‍යාකරණ රිති වල ‘ඩී බයේ’ කියලා ගබඩ බාංචුවක් තිබෙනවා. මේ ‘ඩ’ ගධිය පාවිචි කරන්නේ ‘ක්ෂය වීම’ ‘ගෙවියාම’ ‘දියවී යුම’ ‘විනාය වී යුම’ ‘පිරිහි යුම’ වැනි යමක් නැතිවී යන අර්ථය ඉදිරිපත් කිරීමටයි. නමුත් මෙහි ප්‍රධාන අර්ථය තමයි ‘ක්ෂය වීම’. ක්ෂය වෙනවා කියලා කියන්නේ ගෙවිලා ගෙවිලා යනවා කියන එක.

දැන් ‘දුක්බ’ කියන වචනය කඩලා ‘දු’ කියන කොටස අයින් කරනවා.

දු + ක්බ කියා වෙනවා.
රේට පස්සේ ‘ක්බ’ කොටස නැවත කඩනවා
ක් + බ

රේට පස්සේ ‘දු’ සහ ‘ක්’ කියන කොටස් කඩලා අයින් කරනවා. එතකොට ඉතිරි වෙන්නේ ‘බ’ කියන word root එක විතරයි. වචනයක මූලයට යන්නේ ඔය විදියටයි. කොහොම නමුත් අපිට දැනට පාවිච්ච කරන්න හැදිලා තිබෙන්නේ ‘දුක්බ’ කියන සම්පූර්ණ වචනයට. සරලව කියනවා නම්, ‘බ’ කියන වචන මූලයේ තෝරුම ක්ෂය වීම කියන එකයි.

දැන් අපිට ගරිරයක් ලැබිලා වෙලා තියෙනවා. මොකක්ද ඒකට වෙන්නේ? ඒක ගෙවි ගෙවි, ගෙවි ගෙවි, ක්ෂය වෙමින් යනවා. අපි ඒ ක්ෂය වෙනවා කියන එක කියන්නේ නැතුව, ඒකට භාදු නමක් ආගන්නවා. Mature වෙනවා කියනවා. වැඩිහිටි වෙනවා කියනවා. 21 වෙනි උපන්දිනයට පත්වෙනවා කියලා කියනවා. ඔහොම භාදු භාදු වචන කිය කියා ඉදාලා, අන්තිමට මැරිලා යනවා. එතකොට ඒ තුළ සිද්ධ උන් මොකද්ද? භැඩි වැඩි ගෙවිලා ගෙවිලා ගියා, වර්ණය ආයුෂය ගෙවිලා ගියා. ඉන්දිය ධර්මයන්ගේ ගක්නිය නැති වෙලා ගියා. මේ ඔක්කොම නැති වෙලා පිරිහිලා ගියා. ආන්න ඒ පිරිහිලා නැතිවෙලා ගිය ස්වභාවයට කියනවා ‘බ’ කියලා.

මේ ‘බ’ එක සිද්ධ වෙන්නේ මෙහෙමයි. අපිට යම් කිසේ දෙයක් භමිත වෙනවා, ලැබෙනවා. ඒක භමිත වෙලා පස්සේ ඒක නැති වෙලා, නැති වෙලා යනවා. ඒ වගේම අපිට සම්පත්තියක් භමිත වෙනවා. ඒකත් ක්ෂය වෙලා ක්ෂය වෙලා, නැතිවෙලා යනවා. භාම වෙලෝම නැති වෙන ස්වභාවයට, ගෙවී යන ස්වභාවයට, ක්ෂය වෙන ස්වභාවයට කියනවා ‘බ’ වෙනවා කියලා.

‘දු’ කියන අකුර වචනයක් හැරියට අපි ශ්‍රී ලංකාවේ මේ විදියට භාවිතා කරනවා. ගැණු දරුවටන් ‘දුවටන්’ කියනවා ‘දු’ කියලා. මේ තනි අකුර ඇතුළු නරක, කැත, පිළිකළේ, අප්පන්න යන අර්ථ තිබෙනවා.

දු = නරක / කැත / අප්පන්න / පිළිකළේ

අපි ගද කියලා වවනයක් පාවච්ච කරනවා. ඒක හැම ගන්ධයටම පොදුයි. ඒ වවනයෙන් හොඳද නරකද කියලා නම් කියන්නේ නෑ. අපි ගද කියන වවනයට මූලින් ‘දු’ එකතු කරනවා. එතකොට එය දුගද වෙනවා. අපුසන්න ගදක් වෙනවා.

$\text{දු} + \text{ගද} = \text{දුගද}$ (‘දු’ කියන අකුර මේ වගේ ‘නරකයි’ කියන අදහසක් ගෙන දෙන අකුරක්)

‘වරිත’ කියන වවනයෙන් හොඳ හෝ නරක බවක් කියන්නේ නෑ. නමුත් ඒකට ‘දු’ අකුර එකතු කළාම වරිතය හොඳ නැති බවක් කියවෙනවා = ($\text{දු} + \text{වරිත}$, දුස්වරිත)

‘ගතිය’ කියන වවනයෙන් කියන්නේ නෑ, ඒක හොඳ තැනක්ද නරක තැනක්ද කියලා. නමුත් ‘දු’ අකුර එකතු කරපු ගමන්ම, අපිට දැනෙනවා ඒ තැන මොකක්ද කියලා. ($\text{දු} + \text{ගති} = \text{දුගති}$)

දැන් ජේනවා තේද් ‘දු’ කියන අකුරට යම් වවනයකට අර්ථයක් දෙන්න, අර්ථයක් වෙනස් කරන්න කොච්චර බලයක් තිබෙනවද කියලා. මේ ‘දු’ කියන වවනය දාන්නේ නරක දෙයක් කියා පාන්නයි. ඒක නිසා මේ ක්ෂය වීම කියන එක නරක විදියට ක්ෂය වෙනවා, කැන විදියට ක්ෂය වෙනවා, අපුසන්න විදියට පිළිකුල් විදියට ක්ෂය වෙනවා කියන අර්ථය දීමට ‘බ’ කියන අකුරට මූලින් ‘දු’ අකුර යෙදෙනවා. එතකොට = ($\text{දු} + \text{බ}$) වෙනවා.

අපි කොහො හරි තැනක පවත්වන උත්සවයකයට යනවා. ඒකත් පවත් ගන්තු වෙලේ ඉදලා හැමදේම ගෙවිලා ගෙවිලා යනවා. සමහර උත්සව වලදි සිහියත් ගෙවිලා නැතිවෙලා යනවා. ඒ වගේම pocket එකත් ගෙවිලා යනවා, උත්සවයත් ගෙවිලා යනවා. නරක විදියට ක්ෂය වෙලා, ගෙවිලා ඉවර වෙලා යනවා.

නරක විදියට ගෙවී යන නිසා, ඉවර වෙන නිසා, මෙකට කියනවා ($\text{දු} + \text{බ}$) කියලා. නමුත් මේ ‘දු’ කියන එක ‘බ’ අකුරට තනිකර පුදකලාවම බාර ගන්නේ නෑ. ‘බ’ කියන එක මහප්‍රාණ අකුරක්. දු කියන අකුර අල්ප ප්‍රාණ අකුරක්. ඒක නිසා ඒ දෙක අනරට ‘ක්’ කියන තවත් අල්ප ප්‍රාණයක් යෙදෙනවා. එතකොට මෙක ‘දුක්බ’ කියලා ගැනිද කරන්ට පුළුවන් ගබාද

රුපයක් හැදෙනවා. මේ තමයි මෙහි ව්‍යාකරණ වශයෙන් සහ අර්ථය වශයෙන් ගැඹුරට යන විදිය.

මේ දුක්තිය ගැන බුදුරජාණන්වහන්සේ ලෝකයාට කරා කරන විදියක් තිබෙනවා. අපි හිතමු කුඩාරක වැඩ කරන මනුස්සයෙක් ඉන්නවා කියලා. ඒ මනුස්සයාට දුකා ගැන කියලා දෙනකාට බුදුරජාණන් වහන්සේ ඒ මනුස්සයාට ප්‍රාග්මණය මෙහෙම ‘ඩ’ කියලා එකක් තිබෙනවා ‘දු’ කියලා එකක් තිබෙනවා කියමින් ව්‍යාකරණ පද කියන්නේ නැ. ඒ මනුස්සයාට දුකා කියන වචනය, දුකා කියල දේ වැදෙන තැනක් තිබෙනවා. තේරෙන තැනක් තිබෙනවා. බුදුරජාණන්වහන්සේ බලන්නේ ඒකේ තිබෙන අර්ථය ඒ මනුස්සයාට හැඳෙන තැන මතකරලා වචනා දීමටයි.

එක නිසා බුදුරජාණන් වහන්සේ මරණය, ලෙඛවීම, ව්‍යාධිය සේක පරිදේව, ගාරීරක දුකා ගැන දේගනා කරනවා. මේ වික කියපු ගමන්ම ඒ වචනය ව්‍යාකරණයේ හැටියට හැදෙන විදිය දන්නේ නැතත් එයට හොඳව දුකා ගැන තේරෙනවා. එක නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයේ සත්වය අමතන්නේ මෙහෙමයි. නමුත් මේ හැම එකක් අස්සයම ක්ෂය වීම කියන එක තිබෙනවා.

මරණය අස්සේ තිබෙන්නේ මොකක්ද? ආපුෂය ගෙවා දැමීමයි. ලෙඩ අස්සේ තිබෙන්නෙත් නිරෝගී භාවය නැති කරන එකනේ. ව්‍යාධිය තුළ තිබෙන්නෙත් අව්‍යාධි භාවය නැති කරන එක. සේකය තුළ තිබෙන්නේ සැපය නැති කර දැමීමනේ. පරිදේවයෙන් කරන්නේ සිහනා සෙමින් ඉන්න ගනිය නැති කරලා දැන එක. මේ හැම එකක් තුළම ක්ෂය වීම තිබෙනවා. ඔන්න ඔය විදියටයි ඕක වෙන්නේ. එයයි අවබෝධ කරගනු තු වන්නේ.

ප්‍රශ්නය - ස්වාමින්වහන්ස දුකා තුන් ආකාරයකට තිබෙනවා නේද?

ප්‍රිලිතුර - ඔව්, ‘ජාති දුකා’ ‘ජරා දුකා’ සහ ‘මරණ දුකා’ කියලා ඔය විදියටත් categorize කරලා තිබෙනවා. තව තිබෙනවා ‘හැඟිවිව දුකා’ සහ ‘විවෘත දුකා’ කියලා දෙකක්. ‘විවෘත දුකා’ කියලා කියන්නේ අපිට පේන්න තිබෙන දුකා. ඉස්පිරිතාලයකට ගියාම අත පය ඔපරේෂන් කරපු අය ඉන්නවා. ඒවා හරි ප්‍රකටයි. සමහර දුකා තිබෙනවා අප්‍රකටයි. ඒකට කියන්නේ අපට්ටිජන්න සහ පට්ටිජන්න දුකා කියලා. දෙවියන්ට තිබෙන්නේ පට්ටිජන්න දුකා. දෙවියෙන් ආපුස වශයෙන් ගෙවී ගෙවී යනවා. ඒ දෙවියන්ට තේරෙන්නෙත් නැ කොට්ඨරක් ගෙවිලද කියලා. අද දිව්‍යලෝකයේ හිටපු කෙනා හෙට අපායේ


වෙන්නත් පුළුවන්. දිවු ලොකයේම වෙන්නත් පුළුවන්, මනුස්ස ලොකයේ වෙන්නත් පුළුවන්. ඒ සිදුවීම ඔය විදියයි.

ප්‍රග්‍රහණය - ස්වාමීන්වහන්ස අපට්චිජන්න සහ පට්චිජන්න කියන එක් තේරුම මොකක්ද?

පිළිතුර - පට්චිජන්න කියන්නේ වැසි තිබෙන දුක. අපට්චිජන්න කියලා කියන්නේ විවෘතව තිබෙන දුක.

හොඳයි සැම දෙනාටම තෙරුවන් සරණයි !

සාඩු! සාඩු! සාඩු!



දූහන සඳහන් ධර්ම දේශනාව
අති පුෂ්‍ර හන්තේ ජීනාලංකාර ස්වාමීන්වහන්සේ
විසින් දේශීතයි.

මෙය 16.04.2016 දින නවසීලන්තයේ ඕක්ලන්චි තුවර
ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ
භාවනා වැඩ සටහනකදී සිදුකරණ ලද දමි සාකච්ඡාවකි.

මෙම ප්‍රස්ථිකය පරඹේ සැපත ආදරණීය දෙමිවිටියන් වහ
වේිච්චි විලෝන්ස්කර මහතා සහ වෙරුල් විලෝන්ස්කර මහත්මියට තිබූන්
පුට පිතිඛ ගඩින සහ රේඛකා විලෝන්ස්කර අධ්‍යාල් දෙදාරවන් විසින්
මූල්‍යාන කර ඩීම ගැටීසි හාවහා මධ්‍යස්ථානයට ප්‍රතා කරන ලදී

